



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනයයි

**එකතු කළ අගය මත බද්ද
නිදහස් කිරීම (2024.01.01 දින හෝ එදිනට පසුව අදාළ වන)**

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ නිදහස් කරන ලද භාණ්ඩ සහ සේවා [2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් සංශෝධනය කළ පරිදි]

2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් සංශෝධනය කළ පරිදි 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ පළමු උපලේඛනයේ II වන කොටස 2023.12.31 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නොවේ. ඒ අනුව, 2024.01.01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ පළමු උපලේඛනයේ III වන කොටසෙහි දැක්වේ.

එවැනි නිදහස් කරන ලද භාණ්ඩ හා සේවා ලයිස්තුව පහත දැක්වේ.

(අ)	(i)	නිරිඟු සහ නිරිඟු පිටි;
	(ii)	ළඳරු කිරි පිටි;
	(iii)	අවසන් භාවිතය ප්‍රතිකාරක හෝ රෝග නිවාරණ බලපෑමක් ඇති බවට සීමා කර ඇති සහ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත මිල දී ගනු ලබන (සුවද විලවුන් නොවන) ඖෂධ නිෂ්පාදන, ඖෂධ වර්ග සහ එවැනි නිෂ්පාදන හෝ නිෂ්පාදනය කිරීම හෝ නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය;
	(iv)	1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 3 වන වගන්තිය යටතේ පත් කරන ලද ආයුර්වේද කොමසාරිස්වරයාගේ නිර්දේශය සහිතව රේගු කාර්ය සඳහා නිශ්චිතව සඳහන් කරන ලද සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක යටතේ හඳුනාගත් ආයුර්වේද ඖෂධ නිසන්ඩුවට අයත් ආයුර්වේද සංයෝග හෝ (සුවද විලවුන් සංයෝග නොවන) ආයුර්වේද සංයෝග හෝ (සුවද විලවුන් සංයෝග නොවන) යුනානි, සිද්ධ හෝ හෝමියොපති සංයෝග සහ එම සංයෝග සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය;
	(v)	පිරිපහදු නොකරන ලද බනිජතෙල්, භූමිතෙල්, ගුවන්යානා ඉන්ධන, නැව් සඳහා භාවිත කරන තෙල් රේගු කාර්ය සඳහා සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 2710.19.60 යටතේ නිශ්චිතව දක්වන ලද ඉන්ධන තෙල්;
	(vi)	කෘත්‍රීම අත්පා, කිහිලිකරු, රෝද පුටු, ශ්‍රවණ ආධාරක, එවැනි ආධාරක සඳහා වන උපාංග හෝ විකලතාවක් හෝ අශක්ෂ්‍යතාවක් සඳහා උපකාර පිණිස පළඳින හෝ රැගෙන යන හෝ මිනිස් සිරුරේ තැන්පත් කරන විශේෂිත උපකරණ, අන්ධ තැනැත්තන් සඳහා වූ සුදු සැරයටි, බ්‍රේල් යතුරු ලියන යන්ත්‍ර සහ කොටස්, බ්‍රේල් ලිවීමේ කඩදාසි, බ්‍රේල් යතුරු ලියන පුවරු සහ තත්කාර්ය සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් මත එවැනි තැනැත්තන් විසින් ඉල්ලා සිටින සහනයේ තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන පරිදි වෙනත් යම් අයිතම;
	(vii)	රේගු කාර්ය සඳහා නිශ්චිතව සඳහන් කරන ලද සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක යටතේ හඳුනාගත් ජෛව පොහොර, ආටිමියා බිත්තර සහ පිටි පාසි;
	(viii)	කෘෂිකාර්මික බීජ, කෘෂිකාර්මික පැළ, ඉස්සන් සඳහා ආහාර ඇතුළුව කූනිස්සන් සඳහා ආහාර සහ කුකුළු ආහාර හැර සත්ව ආහාර;

	(ix)	රේගු කාර්ය සඳහා නිශ්චිතව සඳහන් කරන ලද සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක යටතේ හඳුනාගත් රෙදිපිළි කර්මාන්තය සඳහා භාවිත කරනු ලබන නූල්;
	(x)	රේගු කාර්ය සඳහා නිශ්චිතව සඳහන් කරන ලද සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක යටතේ හඳුනාගත් අත්යන්ත්‍ර කර්මාන්තය සඳහා භාවිත කරනු ලබන වර්ණක (ඩයි වර්ග),
	සැපයීම හෝ ආනයනය කිරීම.	
(ආ)	(i)	යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් සපයනු ලබන අධ්‍යාපනික සේවා;
	(ii)	(ගුවන් ප්‍රවාහනය, ජලය මගින් ප්‍රවාහනය හෝ සංචාරකයින් ප්‍රවාහනය කිරීම, විනෝද වාරිකා සහ කුලී රථ සේවා හැර) පොදු මගී ප්‍රවාහන සේවා;
	(iii)	බෙදාහැරීම ද ඇතුළුව විදුලිබලය,
	(iv)	යම් ආයතනයක් හෝ තැනැත්තකු විසින් සපයනු ලබන භූමිදාන සහ ආදාහන කටයුතු සම්බන්ධ සේවා;
	(v)	බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුළුවට ඔබ්බෙන් පිහිටා ඇති හෝජනාගාරයක සපයනු ලබන සේවා
	(vi)	1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ විධිවිධාන අදාළ වන යම් රාජ්‍යයක දූත මණ්ඩලයකට හෝ යම් සංවිධානයකට සපයනු ලබන භාණ්ඩ සහ සේවා හෝ එවැනි වරප්‍රසාද සඳහා හිමිකම් ලබන එවැනි දූත මණ්ඩලයක හෝ සංවිධානයක කාර්ය මණ්ඩල සාමාජිකයකු සඳහා ලබා දෙන භාණ්ඩ හා සේවා: එසේ වුව ද, ශ්‍රී ලංකාවේ ඊට අනුරූප ප්‍රතිපාර්ශ්ව කාර්ය මණ්ඩලයට, කොමසාරිස්- ජනරාල්වරයා විසින් එසේ පවතින බවට හඳුනාගනු ලබන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිකම් පවතී;
	(vii)	ස්වභාවික හෝ මිනිස් ක්‍රියාකාරකමක් හෝ වෙනත් යම් ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදුවන හදිසි ආපදා සඳහා සහන සැලසීම පිණිස හෝ ජාතික ආර්ථිකයේ යහපත පිළිබඳ සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන යම් ක්‍රියාකාරකමක් සඳහා විදේශීය සංවිධාන විසින් සෘජුවම අරමුදල් සපයනු ලබන භාණ්ඩ හෝ සේවා;
	(viii)	පහත දැක්වෙන මූල්‍ය සේවා:-
	(අ)	යම් ජංගම, තැන්පතු හෝ ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම;
	(ආ)	ව්‍යවහාර මුදල් හුවමාරු කිරීම;
	(ඇ)	යම් තෝට්ටුවක්, ගෙවීම් නියෝගයක්, චෙක්පතක් හෝ ණයවර ලිපියක් නිකුත් කිරීම, ඒ සඳහා මුදල් ගෙවීම, රැස්කිරීම හෝ ඒවායේ අයිතිය පැවරීම;
	(ඈ)	යම් තැනැත්තකු විසින් ණය වී ඇති මුදල ගෙවීමට ඇති යම් අයිතිවාසිකමක් හෝ හිමිකමක් ඇත්තා වූ යම් ණය සුරැකුම්පතක් නිකුත් කිරීම, වෙන් කිරීම, අයිතිය පැවරීම, අණ කිරීම, ප්‍රතිග්‍රහණය හෝ පිටසන් කිරීම;
	(ඉ)	යම් සම කොටස් සුරැකුම්පතක්, ණය සුරැකුම්පතක් හෝ සහභාගී සුරැකුම්පතක් නිකුත් කිරීම, වෙන් කිරීම හෝ අයිතිය පැවරීම;
	(ඊ)	යම් සම කොටස් සුරැකුම්පතක්, ණය සුරැකුම්පතක් හෝ සහභාගී සුරැකුම්පතක් නිකුත් කිරීම පැවරීම හෝ අතුරු පැවරීම;
	(උ)	යම් ණය මුදලක්, අත්තිකාරකාරම් මුදලක් හෝ බැරපතක්;

		(උෟ)	(i)	වෙනම ගාස්තුවක් අයකරනු ලබන සහ සැපයීම සිදු කරන තැනැත්තා වෙත හෙළිදරව් කරනු ලබන කුලී සිත්තක්කර කොන්දේසිය විකිණීමක් හෝ බැරකම් විකිණීමේ ගිවිසුමක දී සපයනු ලබන වරික ණය මූල්‍ය පහසුකම්;
			(ii)	එම ගිවිසුමේ දිනය වන විට මාස දොළහකට නොඅඩු කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ දී භාවිත කර ඇති කුලී සිත්තක්කර ගිවිසුමක් හෝ කොන්දේසිය විකුණුමක් යටතේ සපයනු ලබන භාණ්ඩ;
			(iii)	මූල්‍ය කල්බදු ගිවිසුමක් යටතේ සපයනු ලබන කල්බදු පහසුකම්;
		(එ)		ජීවිත රක්ෂණය, "අග්‍රහාර" රක්ෂණය සහ හෝග සහ පශු සම්පත් රක්ෂණය;
		(ඒ)		බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්‍රීය ණය මුදල්, අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරනු ලබන පරිදි එම බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ක්‍රමයක් හෝ එම බැංකුවේ වෙනත් යම් යෝජනා ක්‍රමයක් ප්‍රකාරව වෙනත් යම් තැනැත්තකු වෙත පැවරීම;
	(ix)	රෝහල් කාමර ගාස්තු හැර, සෞඛ්‍යාරක්ෂක සේවා සපයන වෛද්‍යා ආයතන විසින් හෝ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් තැනැත්තන් විසින් සපයනු ලබන සියලු සෞඛ්‍යාරක්ෂක සේවා;		
	(x)	විකිණීම සඳහා කරනු ලබන සකස් කිරීමක් හැර කිසිදු පිරිසැකසුම් කිරීමකින් තොරව එම අයිතම අලෙවි කරනු ලබන බවට වූ කොන්දේසියට යටත්ව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත්ව ආනයනය කරන ලද යම් අයිතම;		
	(xi)	දේශීය වශයෙන් නිෂ්පාදිත අත්යන්ත්‍ර රෙදිපිළි;		
	(xii)	එම නිෂ්පාදන දේශීය වශයෙන් නිපදවන තාක් දුරට සහල්, සහල් පිටි සහ පාන්;		
	(xiii)	ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පිරිසැකසුම් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ මත්ස්‍ය නිෂ්පාදන;		
	(xiv)	ශල්‍යකර්ම සඳහා භාවිත කරනු ලබන දේශීය වශයෙන් නිෂ්පාදිත ශල්‍යකර්ම දැල් රෙදි (ගෝස්);		
	(xv)	1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නිකුත් කරනු ලබන නිවේදනයක නිශ්චිතව දක්වනු ලබන ආකාරයට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, රට තුළට ඇතුළුවන ස්ථානයේදී, ආනයනය කිරීම මත වෙනත් යම් බද්දක් අය කරනු ලැබීම වෙනුවට රේගු කාර්ය සඳහා නිශ්චිතව සඳහන් කරන ලද සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක යටතේ වර්ගීකරණය කරන ලද විශේෂිත අනුපාතිකයක් යටතේ වූ සෙස් බද්දකට යටත්වන රෙදිපිළි;		
	(xvi)	මේ පනත යටතේ බදු අය කිරීමේ කාර්යය සඳහා, වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යම් අපනයන කටයුතු හෝ සේවා සපයන්නකු වෙත සපයනු ලබන ශුන්‍ය අනුප්‍රමාණගත සේවා වන තාක් දුරට වන යම් සේවා;		
	(xvii)	ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත සිටින වෙනත් යම් තැනැත්තකු වෙත එම වෙනත් යම් තැනැත්තා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත දී පරිභෝජනය කිරීම හෝ භාවිත කිරීම පිණිස සපයනු ලබන සහ ගෙවීම් කටයුතු ශ්‍රී ලංකා රුපියල්වලින් සිදු කරනු ලබන සේවා;		
	(xviii)	නූල්, රෙදිපිළි හෝ ඇඟළුම් නිෂ්පාදන අපනයනය කරන්නන් හැර වෙනත් යම් තැනැත්තන් වෙත සපයනු ලබන සේවාවන් වන තාක් දුරට නූල්, රෙදිපිළි, හෝ ඇඟලුම්වල තත්ත්වය, ගති ලක්ෂණ හෝ වටිනාකම ප්‍රවර්ධනයවීමක් සිදුවන සේවාවන්;		
	(xix)	වාද්ධ සේවාවන් සහ ළමා සත්කාරක සේවාවන්;		

	(xx)	2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වන වගන්තිය ප්‍රකාරව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇති යම් ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබන භාණ්ඩ හෝ සේවා;
	(xxi)	(අ) බදු ගෙවීම රජය විසින් දරනු ලබන සහ රටෙහි ආර්ථිකමය සුබසිද්ධිය පිළිබඳ සලකා බැලීමෙන් පසුව අමාත්‍යවරයා විසින් හඳුනාගනු ලබන යම් විශේෂිත ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබන භාණ්ඩ හෝ සේවා; හෝ (ආ) අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන පරිදි ශ්‍රී ලංකා රජයේ යම් අමාත්‍යාංශයක් වෙත විදේශ ණය හෝ පරිත්‍යාග වශයෙන් අරමුදල් සපයන යම් යටිතල සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබන භාණ්ඩ සහ සේවා;
	(xxii)	2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන භාණ්ඩ හෝ සේවා;
	(xxiii)	පාර්ලිමේන්තුව විසින් ඒකාබද්ධ අරමුදලින් සම්මත කරනු ලබන මුදල්වලින් හෝ රජය හරහා සකස් කරන ලද යම් ණය මුදලකින් ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් යම් රාජ්‍ය සංස්ථාවක් විසින්, ගාස්තු අය කිරීමෙන් තොරව සපයන තාක් දුරට, එසේ සපයනු ලබන සේවා;
	(xxiv)	විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් කිරීම පිණිස තීරු බදු රහිත සාප්පු සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ,
	සැපයීම.	
(ඇ)	(i)	(235 වන අධිකාරය වූ) රේගු ආඥාපනතේ 107 වන වගන්තිය යටතේ සාදන ලද මගී ගමන් බඩු (නිදහස් කිරීමේ) නියෝග යටතේ බදු රහිතව නිෂ්කාශනය කර ගැනීමට හිමිකම ඇති යම් අයිතමයක් හෝ එකී ආඥාපනතේ "අ" උපලේඛනයේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ප්‍රති-අපනයනය කිරීමේ සහතිකය මත බදු රහිතව නිෂ්කාශනය කර ඇති යම් අයිතමයක් හෝ නැව් ගබඩා කිරීම් වශයෙන් භාවිත කිරීම සඳහා බැඳුම්කරයක් රහිතව නිෂ්කාශනය කරන අයිතම;
	(ii)	2 වන වගන්තියේ (3) වන උපවගන්තියේ දෙවන විධානයේ (ආ) ඡේදය ප්‍රකාරව බදු විලම්භනය කර ඇත්තා වූ ද;- (අ) ප්‍රදර්ශන භාණ්ඩ හෝ තාක්ෂණික ලෙස නිරූපණය සඳහා භාවිත කරනු ලබන සහ අවස්ථාවෝචිත පරිදි, එම නිරූපණය හෝ ප්‍රදර්ශනය අවසන් වීමෙන් පසුව ප්‍රති-අපනයනය කරනු ලබන භාණ්ඩ; හෝ (ආ) යම් ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීම සඳහා ආනයනය කරන ලද සහ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රති-අපනයනය කරනු ලබන පිරියත, යන්ත්‍රසූත්‍ර සහ උපකරණ;
	(iii)	රේගු කාර්යය සඳහා නිශ්චිතව සඳහන් කරන ලද සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක යටතේ හඳුනාගෙන ඇති ගුවන්යානා එන්ජින් හෝ ගුවන්යානා අමතර කොටස්;
	(iv)	විදුලිබලය උත්පාදනය කිරීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය වෙත සපයනු ලැබීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සපයනු ලබන රසායනික නැෂ්තා;
	(v)	(අ) රජය විසින් බදු ගෙවීම දරනු ලබන සහ රටෙහි ආර්ථික ප්‍රතිලාභය පිළිබඳ සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා විසින් හඳුනාගනු ලබන යම් විශේෂිත ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබන භාණ්ඩ; හෝ (ආ) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ විධිවිධාන යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇති යම් ව්‍යාපෘතියක් සඳහා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ දී එහි නිශ්චිතව දක්වා ඇති කොන්දේසිවලට යටත්ව සපයනු ලබන භාණ්ඩ; හෝ (ඇ) අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන පරිදි ශ්‍රී ලංකා රජයේ යම් අමාත්‍යාංශයක් වෙත විදේශීය ණය හෝ පරිත්‍යාග වශයෙන් සෘජුව ම අරමුදල් සපයන යම් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් වෙත සපයනු ලබන භාණ්ඩ;

	(vi)	1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ විධිවිධාන අදාළ වන යම් රාජ්‍යයක දූත මණ්ඩලයකට හෝ යම් සංවිධානයකට සපයනු ලබන භාණ්ඩ සහ සේවා හෝ එවැනි වරප්‍රසාද සඳහා හිමිකම් ලබන එවැනි දූත මෙහෙවරක හෝ සංවිධානයක කාර්ය මණ්ඩල සාමාජිකයකු සඳහා ලබා දෙන භාණ්ඩ හා සේවා; එසේ වුව ද, ශ්‍රී ලංකාවේ ඊට අනුරූප ප්‍රතිපාර්ශ්ව කාර්ය මණ්ඩලයට, කොමසාරිස්-ජනරාල්වරයා විසින් එසේ පවතින බවට හඳුනාගනු ලබන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිකම් පවතී;
	(vii)	ස්වභාවික හෝ මිනිස් ක්‍රියාකාරකමක් හෝ වෙනත් ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදුවන හදිසි ආපදා සඳහා සහන සැලසීම පිණිස හෝ ජාතික ආර්ථිකයේ යහපත පිළිබඳ සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන යම් ක්‍රියාකාරකමක් සඳහා යම් විදේශ සංවිධානයක් විසින් හෝ එහි අරමුදල් මගින් සපයනු ලබන භාණ්ඩ,
	ආනයනය කිරීම.	
(ඇ)	විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් කිරීම සඳහා තීරු බදු රහිත සාප්පුවලට සැපයීම සඳහා භාණ්ඩ ආනයනය කිරීම සහ සැපයීම	

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්



බදු - වඩා හොඳ අභ්‍යාගතයකට